

ගිණුම්කරණ තුම්ත LKAS 01, LKAS 02 LKAS 10, LKAS 37

AAT අදාළය ||

AFC - උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය

රේක්මල් විජේකෝන්
MAAT, ACMA, CA Finalist



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකරණ ප්‍රායෝගිතය විසින් හිකුත් කර ඇති ප්‍රමිත අනුරූපී මෙම ප්‍රදීපිත්ත පහත ප්‍රමිත ස්ම්බිජ්ධියෙන් වන මුළුක ආච්චේඩය පමණක් විෂය හිමිදේශකයේ ඇඟ්නර්ගකව පවතී.

- | | | |
|-----|------------------------------------|--|
| 01. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 01 | මූලය ප්‍රකාශන ඉදිරිපත් කිරීම |
| 02. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 02 | තොග |
| 02. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 08 | ගිණුමිකරණ ප්‍රතිපත්ති, ගිණුමිකරණ අස්ථමේන්තුවල වෙනස් විම හා වැරදි |
| 04. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 10 | වාර්තාකරණ කාලපරිච්ඡෙයට පසු සිදුවීම් |
| 05. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 16 | දේපල, පිරියන හා උපකරණ |
| 06. | ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක - 37 | ප්‍රතිපාදනයන්, අසම්හාවන වශයෙන් හා අසම්හාවන විෂය ව්‍යුහය |

LKAS 01

මූලස ප්‍රකාශන ඉදිරිපත් කිරීම - PRESENTATION OF FINANCIAL STATEMENT

අරමුණ - Objective

මෙම ශ්‍රී ලංකා ගිණුමිකරණ ප්‍රමිතයේ අරමුණ වන්නේ,
සාමාන්‍ය පරිදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා පදනම නිරදේශ කිරීමත්
සංසන්දන හැකියාව (වෙනත් ව්‍යාපාර සමග හා පසුගිය වර්ෂ සමග) වර්ධනය කිරීමත්ය.

විෂය පරාය - Scope

සාමාන්‍ය පරිදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී මෙම ප්‍රමිතයේ නිරදේශයන්ට අනුව පිළියෙල කළ යුතුය.
සාමාන්‍ය පරිදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම යනු ආර්ථික තීරණ ගැනීමට අපේක්ෂාවෙන් සිටින පරිදිලක්‍යන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමයි.

මූල්‍ය ප්‍රකාශවල පරාමාර්ග - Purpose of Financial Statements

මූල්‍ය ප්‍රකාශ වල පරමාර්ග වනුයේ, ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහනයන් පිළිබඳ ප්‍රාග්ධන පරාසයක තොරතුරු ආර්ථික තීරණ ගැනීමට අපේක්ෂාවෙන් සිටින පරිදිලක්‍යන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සැපයීමයි.

එම අනුව මූල්‍ය ප්‍රකාශ වලින් පහත තොරතුරු ඉදිරිපත් කෙරේ.

- | | | |
|-----|-------------------------------------|---|
| (a) | වත්කම් | - Assets |
| (b) | වගකීම් | - Liabilities |
| (c) | හිමිකම් | - Equity |
| (d) | ආදායම් හා වියදම් ලාභ හා අලාභ ඇතුළුව | - Income and Expenses, Including Gains and Losses |
| (e) | වෙනත් හිමිකම් වෙනස් විම් | - Other changes in equity |
| (f) | මුදල් ප්‍රවාහනයන් | - Cash flows |

මූල්‍ය ප්‍රකාශවල වගකීම - Responsibility for Financial Statements

අධ්‍යක්ෂ මණ්ඩලය හෝ වෙනත් පාලක සභාවක් විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම හාරගත යුතුය.

ඒ බවට මූල්‍ය ප්‍රකාශ වල ප්‍රකාශයක් කරමින් ඔවුන් අත්සන් තැබිය යුතුය.

මූල්‍ය ප්‍රකාශවල කොටස / සංරච්ඡණ - Components Financial Statements

සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශ කට්ටලයක පහත දැනු තිබිය යුතුය.

- | | | |
|---|---|---------------------------------|
| (a) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය | - | Statement of Financial Position |
| (b) විස්තීරණ ආදායම් ප්‍රකාශය | - | Comprehensive Income Statement; |
| (c) හිමිකම් වෙනස විමේ ප්‍රකාශය | - | Statement of Changes in Equity |
| (d) මුදල ප්‍රවාහ ප්‍රකාශය | - | Cash Flow Statement |
| (e) සටහන්, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා වෙනත් විස්තරාත්මක සටහන් - | | |
- Notes, comprising a summary of Significant Accounting Policies and other Explanatory Notes

සම්පූර්ණ වගයෙන් සැලකිය යුතු කරණු

Overall Considerations

මූල්‍ය ප්‍රකාශවල අඩංගු තොරතුරු සත්‍ය හා පරිගිලකයා නොමග නොයවන සූල් එවා විය යුතුය.

- ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව හැම විටම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කළ යුතුය.

ගිණුම්කරණ ප්‍රතිපත්ති හාවිතය

ගිණුම්කරණ ප්‍රතිපත්ති යනු ව්‍යාපාරයක් සිය මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කරන නිශ්චිත මූලධර්ම, පදනම්, සම්මතයන්, රිතින් හා හාවිතයන් වේ.

ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරණු

- ✓ පරිගිලක තීරණ වලට කරන බලපෑම
- ✓ මූල්‍ය තත්ත්වය හා කාර්යසාධනය නිවැරදිව නිරුපනය වන බව.
- ✓ ගණුදෙනුවල ආර්ථික හරය නිරුපනය වන බව
- ✓ අපස්ථපාතී බව
- ✓ විවක්ෂණ බව
- ✓ ප්‍රමාණාත්මක බව

අඛණ්ඩ පැවත්ම

ව්‍යාපාරයක් දුරදක්නා අනාගතයක් පවතී යන උපකල්පනයේ පිහිටා ගිණුම පිළියෙල කළ යුතුය. එය ප්‍රායෝගික නොවන විට ඒ බව හෙළිදරව් කළ යුතුය.

උදා: ජ්‍යෙගම හා ජ්‍යෙගම නොවන වර්ගීකරණයෙන් බැහැර වීම හෙළිදරව් කළ යුතුය.

උපවිත පදනම මත ගිණුම්කරණය

මුදල් පදනම්න් නොව ප්‍රකාශනය මත ආදායම හා වියදම හඳුනා ගත යුතුය.

ඉදිරිපත් කිරීමේ සංග්‍රහකාව

එනම්, මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම හා ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය සාධාරණ හේතුවකින් තොරව වෙනස් නොකළ යුතු බවයි.

පහත අවස්ථාවලදී සංග්‍රහකාවයෙන් බැහැර විය හැක.

- ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල වෙනසක් සිදුවූ අවස්ථාවක දී,
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතින්වල වෙනසක් සිදුවූ විට එයට අනුකූල වීමට.

ප්‍රමාණාත්මක බව හා සමාජරණය

ගිණුම සියලු ප්‍රමාණාත්මක කරුණු විලින් සම්පූර්ණ විය යුතුය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හා ආදායම් ප්‍රකාශ අයිතමයන් සාධාරණ පදනම් මත එකතු ඇගයන්ගේන් දැක්වීය හැක.

හිලවී කිරීම

ප්‍රමිත අවශ්‍යතාවයකට අනුකූල වීමට හැර කිසිදු අවස්ථාවක වත්කම් හා වගකීම් එකිනෙකට හිලවී කළ තොගැක.

ආදායම හා වියදම් අයිතමයන් පහත අවස්ථාවලදී හිලවී කළ හැක.

- ගිණුම්කරණ ප්‍රමිතින්ට අනුකූල වීමට
- ප්‍රධාන ආදායම ඉපයිම හැර වෙනත් ආදායම් වලට අදාළ වියදම් එකිනෙකට හිලවී කර ලාභය හෝ අලාභය දැක්වීය හැකිය.

සංස්ක්‍රාන්ත්මක තොරතුරු

හැකි සැම අවස්ථාවකදීම ගිණුම වලට අදාළ පසුගිය වර්ෂවල තොරතුරු සංස්ක්‍රාන්ත්මක අවශ්‍යතාවය සඳහා ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීම ප්‍රායෝගික තොවන විටදී ඒ බව හෙළිදරව් කළ යුතුය.

ආකෘතිය හා අන්තර්ගතය

Structure & Content

මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම

ව්‍යාපාරයක වාර්ෂික වාර්තාවක අඩංගු මූල්‍ය ප්‍රකාශ අනෙකුත් තොරතුරු විලින් වෙන්ව හඳුනාගත හැකිවිය යුතුය. ඒ අනුව, පැහැදිලිව ආදායම් ප්‍රකාශය, ගේඟ පත්‍රය ආදි කරුණු දැක්වීය යුතුය.

ඉදිරිපත් කරන කාලවිශේෂය

මූල්‍ය ප්‍රකාශ මාස 12 ක කාලපරිච්ඡේදයක් සඳහා ඉදිරිපත් කරයි. නමුත්, ඉන් බැහැරවන විටකදී ඒ පිළිබඳව අවශ්‍ය හෙළිදරව් කිරීම් කළ යුතුය.

උදා: මාස 06 ක් සඳහා ප්‍රවර්තන වර්ෂය ඉදිරිපත් කර ඇති විටක සංස්ක්‍රාන්ත්මක තොරතුරු පසුගිය මාස 12 බව.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

ඡංගම හා ඡංගම නොවන වෙනස - The Current and Non Current Distinction

ඡංගම යනු වාර්තා කරන දිනයේ සිට මාස 12 ක් ඇතුළත අය කරගත හැකි හෝ නිරවුල් කළ යුතු වන්කම් හෝ වගකීමිය.

ඡංගම නොවන යනු වාර්තා කරන දිනයේ සිට මාස 12 ක කාලයක් ඔබිබට යන වන්කම් හෝ වගකීමිය.

ඡංගම වත්කම් - Current Assets

- (අ) සාමාන්‍ය මෙහෙයුම් වතුය තුළ විකිණීමට හෝ පරිහෝජනය සඳහා පවතින,
- (ආ) වෙළඳාම සඳහා පවතින විට වාර්තා කරන දිනයේ සිට මාස 12 ක් තුළ උපලබාධි වනු ඇතැයි, අපේක්ෂා කරන,
- (ඇ) හාවිතය පිළිබඳ සීමාවන් පනවා නැති, මුදල් හා මුදල් වලට සමාන වන්කම්, ඡංගම වත්කම් වේ.

ඡංගම වගකීම් - Current Liabilities

- (අ) ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම් වතුය තුළ නිරවුල් කිරීම අපේක්ෂා කරන,
- හෝ,
- (ආ) මුදල තත්ත්ව ප්‍රකාශන දිනයේ සිට මාස 12 ක් ඇතුළත තිරාකරණය කළ යුතු වගකීම්, ඡංගම වගකීම් වේ.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක මූහුණත ඉදිරිපත් කළ යුතු තොරතුරු

- දේපල පිරියත උපකරණ
- අස්ථාග්‍රහ වත්කම්
- මූල්‍ය උපකරණ හා ආයෝජන
- නොග
- වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දැ
- මුදල හා මුදල්වලට සමාන දැ
- වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දැ
- බදු වගකීම LKAS 12 අනුව
- වෙන්කිරීම, ප්‍රතිපාදනයන්
- ප්‍රකාශන ප්‍රාග්ධනය හා සංචිත

ආදායම් ප්‍රකාශනයක මූහුණත ඉදිරිපත් කළ යුතු තොරතුරු

- ආදායම
- මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය
- මූල්‍ය පිරිවැය
- බදු වියදම
- ගුද්ධ ලාභය හෝ අලාභය

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයක මූහුණත ඉදිරිපත් කළ යුතු තොරතුරු

- කාලවේශ්දයේ ගුද්ධ ලාභය හෝ අලාභය
- LKAS 08 ට අනුකූලව කරන ලද ගැලපීම්
- කොටස් නිකුත් කිරීම
- ලාභයෙන් කරන ලද බෙදාහැරීම්
- අනෙකුත් සංචිතයන්ගේ සංවලනයන්

LKAS - 02

තොග - INVENTORIES

අරමුණ

මෙම ප්‍රමිතයේ අරමුණ තොග මූල්‍ය ප්‍රකාශනවල දක්වීය යුතු ආකාරය පිළිබඳ නිරද්‍යෝගන් ඉදිරිපත් කිරීමයි.

තොග යනු,

- a. සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීම සඳහා පවතින. (නිමි භාණ්ඩ)
- b. එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවතින (නොනිම් ද්‍රව්‍ය) හෝ,
- c. භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී පරිභෝර්තනය සඳහා පවතින වත්කමකි. (අමුදව්‍ය)

තොග මැන්ස්‍ය - Stock Measurement


තොග පිරිවැය (Cost) සහ ගුද්ධ උපලබාධි අගය (Net Realisable Value) යන දෙකින් අඩු අගයට මැතිය යුතුය.

$$\begin{array}{ccc}
 \text{තොග පිරිවැය} & & \text{xxx} \\
 \text{ගුද්ධ උපලබාධි අගය} & & \text{xxx} \\
 & & \left. \begin{array}{c} \text{xxx} \\ \text{xxx} \end{array} \right\} \text{වත්කන් අඩු අගය} \\
 & & \text{xxx}
 \end{array}$$


පිරිවැය (Cost) හඳුනා ගැනීම

පිරිවැය යනු,


ගැණුම් පිරිවැය, පරිවර්තන පිරිවැය හා තොග වර්තමාන ස්ථානයට හා වර්තමාන තත්ත්වයට ගෙන එමට දැරූ වෙනත් පිරිවැය යන ඒවායෙහි එකතුව වේ.



මෙහි “පිරිවැය” යන්න තවදුරටත් පහත රුප සටහනෙන් පැහැදිලි කරගත හැක.



තොග පිරිවැය ගණනයේදී ඇතුළත් තොකරන පිරිවැය



උදාන්ත - 01

පහත දැක්වෙන්නේ සී/ස සූසන්ත සහ සමාගමේ **y** නමැති හාන්චිය සම්බන්ධයෙන් වූ දත්තයන්ය.

- **y** හාන්චි ඒකක 1000 එක් ඒකකයක් රු. 100.00 බැහින් මිලදී ගැනීම.
- ලද වෙළඳ වට්ටම 2%
- පැවත්වෙමේ බැමේ කුලී රු. 10,000.00
- නැව් ගස්තු හා රස්කුණ රු. 28,000.00
- ගුදම් ගස්තු රු. 5000.00
- ආපසු අය කරගත තොගකි බඳු රු. 5000.00
- ආපසු අය කරගත හැකි බඳු රු. 2000.00
- ගෙනල්මේ කුලී රු. 15,000.00

මෙම **y** තොගයට අදාළ පිරිවැය ගණනය කරන්න.

උදාන්ත - 02

පහත දැක්වෙන්නේ සී/ස විකුම නිෂ්පාදන සමාගමේ **B** නැමැති ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ දත්තයන්ය.

- **B** තොගයේ ගැණුම් මිල රු. 20,000.00 (ඒකක 500)
- ගෙනල්මේ කුලී රු. 10,000.00
- සාපුරු ගුම්ය රු. 10.00 (එක් ඒකකයකට)
- සාපුරු වෙනත් පිරිවැය රු. 2.00 (එක් ඒකකයකට)
- නිෂ්පාදන පොදු කාර්යය වියදම් රු. 5000.00
- නිෂ්පාදන තොවන පොදු කාර්යය රු. 15,000.00
- අසාමාන්‍ය අපනයන රු. 2000.00
- නිෂ්පාදන සැලසුම් හා මෝස්තර නිර්මාණ පිරිවැය රු. 8000.00

මෙම **B** තොගයෙහි පිරිවැය ගණනය කරන්න.

ඇංජිනේරු - 03

හාන්ච් ආනයනය කර විකිණීමේ නියුතු වී සිටින සීමිත වේශ්‍යා සමාගම හාන්ච් ඒකක 50,000 ක් ඒකකයක් රු: 25 බැහින් මිලදී ගන්නා ලදී. විශාල ඒකක ප්‍රමාණයක් මිලදී ගත් නිසා 5% වෙළඳ වට්ටමක් ලද අතර මෙම හාන්ච් ප්‍රවාහනය සහ එහාමෙහා ගෙන යාමේ ගාස්තු ලෙස පිළිවෙළින් රු: 100,000 හා රු: 87,500 ක් දුරිය. සමාගමට පරිපාලන හා විකිණීමේ හා බෙදාහැරීමේ වියදීම පිළිවෙළින් රු: 84,500 ක් හා රු: 40,500 ක් විය.

වසර අග මෙම ඒකක වලින් ඒකක 8,000 ක් තොගයේ ඉතිරි විය.

මඟ විසින්,

වසර අග තොග පිරිවැය ගණනය කරන්න.

පිරිවැය සූත්‍ර / පිරිවැය සමීකරණ

Cost Formulas

විශේෂිත කළනා ගැනීම - Specific Identification

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තුළ ඩුවමාරු නොවන, විශේෂිත ව්‍යාපාති සඳහා නිෂ්පාදනය කොට වෙන්කරන ලද හාන්ච් හෝ සේවා ඒකායේ ඒකිනෙක සඳහා දරන ලද පිරිවැය පදනම් කර ගනිමින් අයය කළ යුතු වේ.

අනෙකුත් තොග

මෙවැනි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තුළ ඩුවමාරු වන තොග වට්නාකම් හඳුනා ගැනීම සඳහා පහත සමීකරණ යොදාගත හැක.

1. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය (First In First Out Method)
2. හරිත මධ්‍යනය මිල ක්‍රමය (Weighted Average Method)

ඇංජිනේරු - 04

2020 ජනවාරි මාසයට අදාළ “හැටි” තැමැති ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ ගණුදෙනු සාරාංශයක් පහත දැක්වේ.

2020.01.01	ගෙෂය ඉ/ගෙ ඒකක 6,000 මුළු වට්නාකමට රු. 30,000.
2020.01.05	මිලදී ගැණුම් ඒකක 12,000 ඒකකය රු. 6.50 බැහින්
2020.01.12	නිකුත් කළා ඒකක 8,000
2020.01.20	මිලදී ගැණුම් ඒකක 10,000, ඒකකය රු. 6.80 බැහින්
2020.01.22	මිලදී ගැණුම් ඒකක 2,000 ක් ඒකකයක් රු. 7.00 බැහින්
2020.01.25	නිකුත් කළා ඒකක 15,000
2020.01.28	මිලදී ගැණුම් ඒකක 5,000 එකක් රු. 7.25 බැහින්
2020.01.29	නිකුත් කළා ඒකක 6,000

මඟ විසින්, LKAS - 02 යටතේ හැටි අවසන් තොග වට්නාකම 2020.01.31 දිනට ගණනය කරන්න.

1. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය (First In First Out Method)
2. හරිත මධ්‍යනය මිල ක්‍රමය (Weighted Average Method)
3. එක් ඒකකයක් රු. 15 බැහින් විකුණුවේ නම් ඉහත එක් එක් ක්‍රමය යටතේ ව්‍යාපාරයේ දළ ලාභය ගණනය කරන්න.

ඵැන්ත - 05

සීමාපහත ව්‍යුනස්මෙක් ඉංජිනීයරින් (Transmec Engineering) සමාගම මහා පරිමාණව වාහන නිෂ්පාදනය කරන සමාගමකි. මේ සඳහා විශාල වගයෙන් අමතර කොටස් යොදා ගන්නා අතර ඒවා ආනයනය කරනු ලැබේ. සමාගම නිෂ්පාදනය සඳහා අමතර කොටස් යොදා ගැනීමේදී ප්‍රථම ලැබේම ප්‍රථම තිකුත් කිරීම් කුම්‍ය යොදාගනු ලැබේ. (FIFO - First in First Out) පහත දැක්වෙන්නේ 2020 ජනවාරි මාසයේ M₁ තැමැති අමුදවා ආනයනය කිරීම් හා නිෂ්පාදනයට තිකුත් කිරීම් වේ.

අමුදවා ආනයනය කිරීම

2020.01.02	එකක් රු. 75,000 බැඟින් ඒකක 20
2020.01.08	එකක් රු. 80,000 බැඟින් ඒකක 30
2020.01.15	එකක් රු. 70,000 බැඟින් ඒකක 25
2020.01.25	එකක් රු. 90,000 බැඟින් ඒකක 5
2020.01.30	එකක් රු. 100,000 බැඟින් ඒකක 3

නිෂ්පාදනයට භාවිත තිකුත්

2020.01.05	ඒකක 18 තිකුත් කරන ලදී
2020.01.14	ඒකක 20 තිකුත් කරන ලදී
2020.01.18	ඒකක 27 තිකුත් කරන ලදී
2020.01.27	ඒකක 22 තිකුත් කරන ලදී

2020 ජනවාරි 01 වන දින ගබඩාවේ තිබූ අමතර කොටස් තොගය එකක් රු. 60,000 බැඟින් ඒකක 10 ක් විය.

මම විසින්,

- a) 2020 ජනවාරි මාසය සඳහා ගබඩා ලෙසරය සකස් කරන්න.

ගුද්ධ උපලබාධිත අගය (Net Realizable Value)

ගුද්ධ උපලබාධිත අගය යනු,

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී භාණ්ඩ විකිණීය හැකි ඇස්තමේන්තුගත විකුණුම් මිලන් එම විකුණුම් සම්පූර්ණ කිරීමට දුරිය යුතු ඇස්තමේන්තුගත නිමත්කිරීමේ පිරිවැයන් හා අවශ්‍යයෙන්ම දුරිය යුතු ඇස්තමේන්තුගත විකුණුම් වියදුම් අඩුකළ පසු අගයයි.

ගුද්ධ උපලබාධිත අගය (Net Realisable Value) හඳුනා ගැනීම

ඇස්තමේන්තුගත විකුණුම් මිල	XXX
ඇස්තමේන්තුගත නිමත්කිරීමේ පිරිවැයන් පිරිවැයන්	XXX
අවශ්‍යයෙන්ම දුරිය යුතු ඇස්තමේන්තුගත විකුණුම් වියදුම්	XXX
ගුද්ධ උපලබාධිත අගය	(XXX)

තොගයෙහි පිරිවැයට වඩා එහි ඉද්ධ උපලබාධි අගය අඩුවන අවස්ථා


- පිරිවැයෙහි වර්ධනය හෝ විකුණුම් මිලේහි පහළ යැම. (an increase in costs or a fall in selling price)
- හොංතික භානිවීම්. (Physical determination)
- යල්පැනීම (Obsolescence)
- පාඩුවක් සහිත විකිණීමට ගනු ලබන තීරණ
- මිලදී ගැනීමේ හෝ නිෂ්පාදන දේශ (Production or purchasing errors)

උදාහැන් - 06

පහත සඳහන් සිද්ධිය යටතේ දී ඇති තොග අයිතමයෙහි අවසාන තොගයේ අගය ගණනය කරන්න.

මාස කිහිපයකට පෙර “P” නම් භාණ්ඩ වගියෙන් ඒකක 20000 ක් මිලදීගත් අතර මේවායින් වාර්තා කරන දිනට ඒකක 3,000 ක් පළදු වේ තිබුණි. මෙම පළදු වූ ඒකක සඳහා එක් ඒකකයකට රු: 15 ක් පමණක් ලබාගත හැකිවේ. මෙම දිනට හොඳ තත්ත්වයේ පැවති ඒකක ගණන 4,000 කි. මෙම ඒකකවල මිලදී ගැනුම් වටිනාකම රු: 25 ක් වේ. හොඳ ඒකකවල ඉද්ධ උපලබාධිත අගය රු: 21.50

ඉද්ධ උපලබාධි අගය දක්වා ලියාහැරීම



උදාහැන් - 07

පහත දැක්වෙන්නේ එකතරා සමාගමක් නිෂ්පාදනය කර වහර අවසානයේ පැවති භාණ්ඩ වර්ග 04 ක දත්ත වේ.

	පිරිවැය (රු.)	ඉ. උ. අ. (රු)	ඉතිරි තොග ඒකක
A	15	12	5,000
B	11	13	7,500
C	10	8	3,000
D	6	10	4,500

මඟ විසින්,

- අයිතම් ක්‍රමය භාවිතයෙන්
- කාණ්ඩ ක්‍රමය භාවිතයෙන්

තොග වටිනාකම ගණනය කරන්න.

දැනුවත් - 08

පහත සඳහන් තොරතුරු සීමිත නාමල් සමාගමෙහි 2020 ජනවාරි 31 දිනට නිම් හාණ්ඩ තොගයට අදාළ වෙයි.

තොග	සංශෝධනය	නිෂ්පාදන	අපේක්ෂිත වික්ණම්	අපේක්ෂිත
වර්ගය	භා ගුණ පිරිවැය	පොදුකාරයන්	භා බෙදාහැරීමේ පිරිවැය	වික්ණම් මිල
A	127,000	38,000	8,000	174,000
B	52,000	44,000	11,000	132,000
C	29,000	17,000	13,000	52,000

2020 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු නිම් හාණ්ඩ තොගයේ මූල්‍ය අගය ගණනය කරන්න.

වියදමක් ලෙස හඳුනා ගැනීම (Recognition as an Expense)

හෙළිදරවී කිරීම් Disclosures

තොග සම්බන්ධයෙන් පහත සඳහන් දී මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරවී කළ යුතුය.

1. තොග ඇගයීම සඳහා හාවිතා කළ ගිණුම්කරණ ප්‍රතිපත්ති, එවා ඇගයීම සඳහා යොදා ගන්නා ලද පිරිවැය සම්කරණයන් ද ඇතුළුව
2. තොගයන්හි මූල ධාරණ අගය හා ආයතනයට සුදුසු පරිදි කාණ්ඩ ගතකොට ඇති තොග වර්ගීකරණයන්හි එකිනෙක ධාරණ අගයන්
3. සාධාරණ අගයෙන් විකිණීමට පිරිවැයන් අඩුකොට ධාරණය කරනු ලබන තොග කාලවිශේදය තුළ වියදමක් ලෙස හඳුනාගත් තොග වටිනාකම
4. වියදමක් ලෙස හඳුනාගත් කපාහළ (Written-down) තොග ප්‍රතිශ්යාපනය (Revaluation)
5. කපාහළ අගයන් නැවත නැවත එකතු කරන ලද අගයන් ආදායමක් ලෙස හඳුනා ගන්නා ලද්දේ නම් එම ප්‍රමාණයන්
6. ඉහත (5) සඳහන් ප්‍රතිශ්යාපනය කිරීමෙන් සම්බන්ධයෙන් හේතුවන සිද්ධීන් වගකීම් සම්බන්ධයෙන් ඇපයට තබන ලද තොග වටිනාකම

LKAS - 10

වාර්තා කරන කාලපරිච්ඡයට පසුව ඇතිවන සිදුවීම් EVENTS AFTER THE REPORTING PERIOD

මෙම ප්‍රමිතයට අනුව, වාර්තා කරන කාලපරිච්ඡ දිනට පසුව ඇතිවන සිදුවීම්, පහත ලෙස නිර්වචනය කර තිබේ.

වාර්තා කරන කාලපරිච්ඡයේ අවසාන දිනයත් මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට බලය පවරන දිනයත්, අතර සිදුවන වාසිස්ථාන හා අවාසිස්ථාන සිදුවීම් වේ."

නිෂ්චිතය
Definition



Events occurring after the reporting period are "those events, favourable and unfavourable, that occur between the balance end of the reporting period and the date when the financial statement are authorized for issue."

මෙය පහත රුප සටහන තුළින් තවදුරටත් පැහැදිලි කළ හැක.

ආරම්භක දිනය
2018.04.01

වාර්තාකරන දිනය
2019.03.31

මුළු ප්‍රකාශන නිකුත්
කිරීමට බලය පවරන දිනය
දින: ලෙස 2019.08.01

වාර්තා කරන කාලවිෂේෂය

වාර්තා කරන කාලපරිච්ඡයට
පසුව ඇතිවන සිදුවීම්

මෙම සිදුවීම් ප්‍රධාන වර්ග 2 ට බෙදිය හැක.

1. වාර්තා කරන කාලපරිච්ඡයට අවසානයට පැවති තත්ත්වයන්ට තවදුරටත් සාක්ෂි සපයන සිදුවීම්.
Those that provide further evidence of conditions that existed at the end of the reporting period and.
2. වාර්තා කරන කාලපරිච්ඡයට පසුව ඇති වූ තත්ත්වයන් නිරුපනය කරන සිදුවීම්.
Those that are indicative of conditions that arose after the reporting period.

වාර්තා කරන කාලපරිච්ඡය පසුව ඇතිවන සිදුවීම්

වාර්තා කරන කාලපරිච්ඡයට අවසානයට පැවති තත්ත්වයන්ට තවදුරටත් සාක්ෂි සපයන සිදුවීම්

වාර්තා කරන කාලපරිච්ඡයට අවසානයට පසුව ඇති වූ තත්ත්වයන් නිරුපනය කරන සිදුවීම්

මෙම සිදුවීම්වල බලපෑම ප්‍රමාණාත්මකවේ නම් ගිණුම් කාලවිෂේෂයට ගැලපීය යුතුය. එනම් 2015/2016 වර්ෂයකට ගැලපීය යුතුය. මේ නිසා මෙවා “ගලපන සිදුවීම්” (Adjust Events) ලෙසද හඳුන්වයි.

දින: ලෙස

- වාර්තා කරන කාලපරිච්ඡයට අවසානයට සිරි ප්‍රධාන ගෙයගැනීයෙකු බුන්ත්වත් වී ඇති බව ගේපතු දිනෙන් පසු තහවුරු කිරීම.
- වාර්තා කරන කාලපරිච්ඡයට අවසානයේ පැවති තොග ගේපතු දිනෙන් පසු දිනකදී යල් පැනීම.
- සංවිතවලට මාරු කිරීම
- වාර්තා කරන කාලපරිච්ඡයන් පසු දිනක පෙර වර්ෂයක සිදුව ඇති වංචාවක් හෝ වරදක් හඳුනාගැනීම්.
- වාර්තා කරන කාලපරිච්ඡයන් පසු දිනකදී ප්‍රසාද දීමනාවක් හෝ ලාභ බෙදාගැනීමක් සිදුකිරීමට තීරණයක් ගැනීම. අනීත ගණුදෙනු හෝ සිදුවීමක් මත බිජිවූ බැඳීමක් ඇත්තේ නම් පමණි.
- වාර්තා කරන කාලපරිච්ඡයන් පසු දිනක පැවති අසම්බාවා වගකීමක් ගේප පතු දිනෙන් පසු දිනක තහවුරු වීම.
- වාර්තා කරන කාලපරිච්ඡයන් පසු දිනක වත්කම්වල සිදුවන හානිකරණය.

මෙවා වාර්තා කරන කාලපරිච්ඡයට පසුව ඇති වූ තත්ත්වයන් නිරුපණය කරන නිසා වාර්තා කරන කාලපරිච්ඡයට ගැලපීම කරනු නොලබයි. එනම් 2015/2016 වර්ෂයට නොගැලපීය යුතුයි. මේ නිසා මෙවා “නොගලපන සිදුවීම්” (Non adjust events) ලෙසද හඳුන්වයි.

දින: ලෙස

- ලාභාංග ප්‍රකාශ කිරීම - සාමාන්‍ය කොටස් සඳහා
- වාර්තා කරන කාලපරිච්ඡයට දිනට පසුව ගිනෙන්, ගෝ වතුර වැනි විපත් තුළින් වත්කම්වලට සිදුවන හානි.
- අයෝජනයන්හි වාර්තා කරන කාලපරිච්ඡයට පසුව වෙළඳපොලේ ඇතිවන මිල පහළ යාම්.
- වාර්තා කරන කාලපරිච්ඡයට පසුව ව්‍යාපාරයේ එක් අංශයක් වෙනත් පාර්ශවයක් පවරා ගැනීම.
- ප්‍රධාන ප්‍රතිව්‍යුහගතකරණයක් ප්‍රකාශයට පත් කිරීම හෝ ආරම්භ කිරීම.
- ප්‍රධාන සාමාන්‍ය කොටස් ගණුදෙනුවක්
- බඳු අනුපාතයන්හි වෙනස්වීමක් හෝ බඳු පණත්හි වෙනස්වීම්.
- වැදගත් ඇප්ලීමක් සම්බන්ධ එකත්තාවයන්ට පැමුම් කිරීම.

නමුත් මෙම සිදුවීම්වල බලපෑම ගේප පතු දිනට ප්‍රමාණාත්මක වේ නම් හෙළිදරව් කිරීම යොගා වේ.

**භූත්‍යාචාරී කිරීම්
Disclosure**

1. සිදුවීම් ස්වභාවය (the nature of the event)
2. අදාළ සිදුවීම තුළින් ඇතිවන බලපැමිලිබඳ අය්තමේන්තුවක් හෝ එලෙස ඇස්තමේන්තුවක් කළ නොහැකි නම් ඒ පිළිබඳ ප්‍රකාශනයක්

ජොයුණු කළ යුතු භූත්‍යාචාරී කිරීම - Disclosure

1. මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා බලය පැවරු දිනය හා බලය පැවරුවේ කුවරුන් ද යන වග
2. ආයතන හිමිකරුවන්ට හෝ වෙනත් පාර්ශ්වයකට මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමෙන් පසු ඒවා වෙනස් කිරීමේ බලයක් පවතිනම්, ඒ බව.

විභාග ආයුර්ධිනා ගැටයු

දැනුවත් - 15

සිම්ත BIL සමාගමේ 2019.03.31 දිනට සිරි රු. 5,000,000 ක ණයගැනීයෙකු 2019.05.05 දින බුන්වත්හාවයට පත් වූ අතර එදිනම බෙරුම්කරුවෙකු ද පත් කරන ලදී. අවසාන බෙරුම්කිරීමේ දී යොගැනී වට්නාකමෙන් 25% ප්‍රමාණයක් අය කර ගතහැකි වේ යැයි සිම්ත BIL සමාගමේ ගණකාධිකාරී විශ්වාස කරයි. මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා බලය ලද දිනය 2019/05/30 දින වේ.

ඉහත ගණනෙනුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 අනුව 2017.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කෙසේ නිරුපනය කළ යුතුදායී ඔබ සිත්තන්නේද?

(ලක්ණු 03)

දැනුවත් - 16

ශ්‍රී ලංකා ගිණුම ප්‍රමිත අංක 10 වාර්තා කරන කාලපරිච්ඡයට පසුව ඇතිවන සිදුවීම ප්‍රධාන වර්ග 2 ක් ලෙස භාඛාගති.

- a. මෙම සිදුවීම වර්ග 02 මොනවාද?
- b. මෙම සිදුවීම්වලට අදාළ හෙළුදුරව් කිරීමේ අවශ්‍යතා මොනවාද?

(ලක්ණු 02)

(ලක්ණු 02)

දැනුවත් - 17

1. ශ්‍රී.ල.ති.පු. 10 අනුව වාර්තා කරන කාලපරිච්ඡයට පසු සිදුවීම වර්ග දෙකක් භාඛාගති ඇත. මෙම වර්ග දෙක පැහැදිලි කර එක් එක් වර්ගයට අදාළ ගිණුම තැබීමේ පිළිවෙළ සඳහන් කරන්න.
2. සිමාසහිත “එක්ස්” සමාගමේ ගිණුම වර්ෂය 2019.03.31 න් අවසන් වේ යයි සලකා පහත සඳහන් සිද්ධීන් සම්බන්ධව ඔබ ක්‍රියාකරන ආකාරය සඳහන් කරන්න.

- (අ) 2019 මැයි 01 සිමාසහිත “ලික්ස්” සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 10% ක සාමාන්‍ය ලාභාංශයක් ප්‍රකාශ කළේය.
- (ඇ) 2019.03.31 දින සිමාසහිත “ලික්ස්” සමාගමට රු. 800,000 ක් ගෙවී සිටි පුද්ගලයෙකු 2019.06.15 දින බුන්වන් බවට ප්‍රකාශයට පත්විය.
- (ඇ) සිමාසහිත “ලික්ස්” සමාගම 2019.03.31 න් අවසන් වර්ෂය සඳහා එකතුව රු. 785,000 ක් නිෂ්පාදන ප්‍රසාද මුදලක් ගෙවීමට 2019.05.10 දින ප්‍රථම වතාවට තීරණය කරන ලදී.
- (ඇ) සිමාසහිත “ලික්ස්” සමාගම නිෂ්පාදනයන්ගේ 40% කට දායක වූ නිෂ්පාදන යන්ත්‍රයක් 2019.04.15 දින ගින්තකින් විනාශ විය. මෙම විනාශයෙන් ඇතිවූ අලාභයේ ඇස්තමේන්තු වටිනාකම රු. 5,320,000 කි.

මුළු ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා බලය පවරන ලද්දේ 2019.06.25 දින වේ.

LKAS - 37

ප්‍රතිපාදනයන්, අසම්භාවන බැරකම් සහ අසම්භාවන වත්කම්

PROVISIONS, CONTINGENT LIABILITIES & CONTINGENT ASSETS

අරමුණ (Objective)

පහත දැ පිළිබඳව ගිණුම්කරණ පිළිවෙත් හා ඒවා සම්බන්ධයෙන් කළ යුතු අනාවරණයන් නිර්දේශ කිරීම මෙම ප්‍රමිතියේ අරමුණයි.

- i) ප්‍රතිපාදනයන් (Provisions)
- ii) අසම්භාවන බැරකම් (Contingent Liabilities)
- iii) අසම්භාවන වත්කම් (Contingent Assets)

ගිණුම්කරණයේදී ප්‍රතිපාදන ඇති කිරීමට කිනම් අවශ්‍යකාවයන් සපුරා තිබිය යුතුද යන්නත්,

අසම්භාවන බැරකම් හා වත්කම් පිළිබඳව අනාවරණයන් අවශ්‍ය කෙරෙන්නේ කිනම් අවස්ථාවන්වලදී ද යන්නත් පිළිබඳව මෙම ප්‍රමිතියෙන් සාකච්ඡා කෙරේ.

මෙම ප්‍රමිතියෙහි පහත පිළිබඳ නිර්වචනයන් අධ්‍යයනය කරන්න.

ප්‍රතිඵානයක් / බෙන්කිරීම් (Provision)

කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතකාවයක් සහිත වගකීමකි

වගකීමක් (Liability)

අතින් සිදුවීමක ප්‍රතිඵානයක් සේ වර්තමානයේ පවතින බැඳීමක් වන අතර එය තීරාකරණය කිරීමට ව්‍යාපාරය සතු ආර්ථික සම්පත් පිටතට ගළායැමක් සිදුවේ.

ප්‍රතිපාදන - Provisions


ප්‍රතිපාදනයන් යන්නන් මෙම ප්‍රමිතියෙන් අදහස් වනුයේ ප්‍රමාණය හෝ කාලය පිළිබඳව අවිනිශ්චිතකාවයක් පවතින බැරකමකි.

පහත අවස්ථා වලදී ප්‍රතිපාදනයක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතුය.

(i) අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් ඇති විටෙක.

බැඳීමක් ව්‍යාපාරයකට ප්‍රධාන ආකාර දෙකකට ඇතිවිය හැකිය.

- (i) තෙනතික බැඳීමක් (Legal Obligation)
- (ii) සම්මුතික බැඳීමක් (Constructive Obligation)



නෙතික බැඳීම (Legal Obligation)

නෙතික බැඳීමක් ආයතනය විසින් වෙනත් පාර්ශවයන් සමග එළඹි ගිවිසුමක් අනුව හෝ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථාවක දක්වා ඇති කරුණු අනුව හෝ වෙනත් බලපැවැත්වෙන නීතියක් මගින් ඇතිවිය හැකිය.

දැනුවත

කරුණාත්තුගාලාවක් මගින් පරිසරයට සිදුවන හානිය නිසා දුෂ්ණය වන ඇල මාර්ග අදාළ ආයතනය විසින් පිරිසිදු කිරීම කළ යුතු බවට රුපය විසින් නීතියක් සම්මත කර ඇතැයි සිතන්න. Y සහ සමාගම තම නීත්පාදන ක්‍රියාවලියේදී අපහරණය කළ ජලය නිසා අසල ඇල මාර්ග දුඩ්ඡේ දුෂ්ණය වී ඇත. මේ පිළිබඳව ප්‍රමිතිය පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද?

මෙම කරුණ අනුව Y සමාගමට නෙතික බැඳීමක් ඇත. මෙම බැඳීම පියවීමට ආර්ථික ප්‍රතිලාභ හා බැලුණු සම්පත් පිටතට ගළුයැමක් සිදු වේ. එම නිසා පිරිසිදු කිරීම සඳහා දෑරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් ගිණුම් ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් කළ යුතු වේ. මෙහිදී වෙන්කළ යුතු අගය හොඳම ඇස්තමේන්තුව මත තීරණය කළ යුතු වේ.

සම්මුතික බැඳීම (Constructive Obligation)

මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරයක් ගිණුම් කාලවිශේද ගණනාවක් සිට අනුගමනය කරන ලද පිළිවෙළ මත හෝ ව්‍යාපාරය විසින් (ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්තියක් මගින්) බාහිර පාර්ශවයන් වෙත යම් යුතුකම් සම්බාධක් ඉටු කරන බවට දී ඇති පොරොන්දුවක් මත ඇතිවන බැඳීමිය.

ඇදහුණ

විදුලිය සැපයීම කරන සමාගමක් විදුලිය රහිත් ඇදීමට හා වෙනත් ඉදිකිරීම් සඳහා වන සම්පත් විනාශයක් සිදුවනු හෙයින් එවැනි සමාගමක් සැම වර්ෂයක් අවසානයේදීම ගාබා රෝපණය සඳහා පියවර ගත්තා බව ප්‍රිතිපත්තියක් ප්‍රසිද්ධ කර ඇතැයි උපකල්පනය කරන්න. මෙහිදී සම්මුතිය මත ඇති වූ වර්තමාන බැඳීමක් ඇත. මෙම බැඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් හා බැඳුණු සම්පත් ගළායැමක් සිදුවේ. එම නිසා නව ගාබා රෝපණය සඳහා වැය වෙතැයි අලෙවිකරණ පිරිවැය ඇස්තමේන්තු කර ඒ සඳහා ප්‍රතිපාදනයන් කළ යුතුවේ.

- (ii) මෙම බැඳීම නිරාකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගළා යාමේ සම්භාවනාවන් ඇති විටෙක.
- (iii) බැඳීමේ ප්‍රමාණය පිළිබඳව විශ්වාසදායක ලෙස ඇස්තමේන්තුවක් කළ හැකි විටෙක.

මෙම කොන්දේසි සපුරාලන්නේ නැතිනම් එය ප්‍රතිපාදනයක් ලෙස හඳුනා නොගත යුතුය.

ප්‍රතිඥුනාර යටතේ විකුණුම් - Trade Warranty

ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත ප්‍රමාණය විය යුත්තේ ශේෂපත්‍ර දිනට පවතින වගකීම් පියවීම හෝ එම අවස්ථාවේදී එය තෙවන පාර්ශවයකට පැවරීමට ව්‍යාපාරයක් ප්‍රායෝගිකව (සත්‍ය ලෙස) ගෙවනු ලබන ප්‍රමාණය වේ.

ප්‍රතිපාදනයන් සඳහා උදාහරණ ලෙස ශේෂ පත්‍ර දිනයට පෙර විකුණන ලද නිෂ්පාදිතයක් ප්‍රතිඥුනාර (වගකීම් සහතිකය) යටතේ යථා තත්ත්වයට (පෙර පැවති තත්ත්වයට) පත් කිරීම සඳහා දැඩිමට සිදුවන පිරිවැයක් දැක්විය හැකිය. ව්‍යාපාරයක් තමන් විසින් අලෙවිකරනු ලබන හාණ්ඩ සඳහා වර්ෂ 2 ක් ගතවන කුරු සියලු අඟත්වැඩියා සිදුකර දෙන බවට ගැළුම්කරුවන්ට වගකීම් සහතිකයක් හෙවත් ප්‍රතිඥුනාරයක් දී ඇතැයි සිතමු. මෙහිදී ශේෂපත්‍ර දිනට පෙර විකුණන ලද හාණ්ඩ අඟත්වැඩියා කරදීම සඳහා ශේෂපත්‍ර දිනයෙන් පසුව දරන ලද පිරිවැය සහ දැඩිමට එකළ වූ පිරිවැය ශේෂපත්‍ර දිනට ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත හැකිය.

ප්‍රතිපාදන ගිණුම්කරණයේදී අදාළ ප්‍රතිපාදනය ලෙස හඳුනාගන්නා වටිනාකම ඇස්තමේන්තු කිරීමේදී ඒ සඳහා හොඳම ඇස්තමේන්තුව (Best Estimate) පාදක කරගත යුතුය. මෙහිදී ශේෂ පත්‍ර දින පවතින බැඳීම නිරාකරණය කිරීමට අවශ්‍යවන ප්‍රමාණය නිවැරදි ලෙස ගණනය කිරීම හොඳම ඇස්තමේන්තු කිරීමක් සේ සැලකේ. මෙහිදී අතිත අත්දැකීම් මත පදනම්ව කළමනාකරණය විසින් විනිශ්චය කිරීම කරනු ලැබේ. සමහර අවස්ථා වලදී එවැනි විනිශ්චයන් සඳහා ස්වාධීන විශේෂය වාර්තා පදනම් කර ගත හැකිය. සලකා බලන සාක්ෂිවලට ශේෂ පත්‍ර දිනයෙන් පසු සිදුවන සිදුවීමිද අයන් වේ.

“අයවිභාව්‍ය වගකීම්”/ බැංකෙක් (Contingent Liability)

- (අ) අතිත සිදුවීමක ප්‍රතිජ්‍යා ලෙස ආයතනයේ පාලනයෙන් තොර අනාගතයේදී සිදුවිය හැකි අවතින්ති සිදුවීම් එකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත ඇතිවිය හැකි බැඳීමක් හෝ,
 - (ආ) අතිත සිදුවීමක ප්‍රතිජ්‍යා ලෙස ඇතිවිය හැකි බැඳීමක්
- i) අදාළ බැඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගළායැමේ හවුනාවයක් නොමැති හෝ,
 - ii) බැඳීමේ වටිනාකම විශ්වාසදායක ලෙස මැනිය තොහැකි නිසා හඳුනා නොගතන්නා වර්තමාන බැඳීමකි.

අසම්හාව්‍ය බැරකම - Contingent Liabilities

අසම්හාව්‍ය බැරකම පහත පරිදි නිර්වචනය කළ හැකිය.

- i) ආයතනයේ සම්පූර්ණ පාලනයකින් තොරව අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ සිදු නොවීම මත ඇතිවිය හැකි අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැනනගින බැඳීමක්.
 උදා: ව්‍යාපාරයට එරෙහිව අධිකරණය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතින නඩුවක් වෙනුවෙන් ගෙවියුතු වන්දියක් හෝ
- ii) අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නා වූ එහත්,
 - (ඇ) අදාළ බැඳීම පියවීම සඳහා ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගළායාමේ හව්‍යතාවක් (සම්හාවිතාවක්) නොමැති වීම, හෝ
 උදා: ආයතනයේ සේවකයන් රක්ෂණය කර ඇති අවස්ථාවක්ද සේවක ආපදාවක් සඳහා වන්දියක් ගෙවිය යුතු විටකදී අදාළ වන්දී මූල්‍ය රක්ෂණ ආයතනය ගෙවීම හේතුවෙන් ඒ සඳහා ආයතනයේ මූදල් ගළායාමක් සිදුනොවීම.
 - (ඇ) බැඳීමේ වටිනාකම පැහැදිලි ලෙස තක්සේරු කළ නොහැකි වීම හේතුවෙන් මෙතෙක් නිශ්චිතව හඳුනා නොගන්නා ලද ප්‍රවර්තන බැඳීමිය.
 උදා: ව්‍යාපාර අයතනයක අංශයක් වසා දුම්ම ගෙවිය යුතු වන වන්දී

සාමාන්‍ය අදහස අනුව නම් කාලය සහ ප්‍රමාණය නිශ්චිතව දක්වීය නොහැකි බැවින් ප්‍රතිඵානයන් සියලුම අසම්හාව්‍ය වේ. එසේ වුවද මෙම ප්‍රමිතියේ පරිදි “අසම්හාව්‍ය” යන පදය භාවිතා කරනුයේ ව්‍යාපාරයේ කිසිදු පාලනයකින් තොරව සිදුවන්නා වූද, අනාගතයේදී නිශ්චිතව සිදුවන බව කිව නොහැකි වූ කිසියම් සිද්ධියක් සිදුවීම හෝ සිදුනොවීම මගින් පමණක් ඇතිවන මූල්‍ය ප්‍රකාශනවල හඳුනා නොගන්නා වත්කම් හා බැරකමිය, ප්‍රවර්තන බැඳීම පියවීම සඳහා සම්පත් ගළායැම හවා නිසා මෙම ප්‍රමිතිය මගින් ප්‍රතිඵාන, වගකීම් වශයෙන් හඳුනාගනී. එහත් අසම්හාව්‍ය වගකීම් පහත හේතුන් මත වගකීම් ලෙස ගිණුම් ප්‍රකාශනවල හඳුනා නොගනියි

- i) ව්‍යාපාරයේ සම්පත් පිටතට ගළායාමට හේතුවන ප්‍රවර්තන බැඳීමක් ඇතිද යන්න තවමත් තහවුරු නොවීම, උදාහරණ ලෙස ගේෂපතු දිනට දින කිහිපයක් පෙර ව්‍යාපාරය වසා දුම්මට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතත් තවමත් ඒ පිළිබඳ කිසිදු පාර්ශවයක් දැනුවත් කර තැන. ඒ අනුව ගේෂපතු දිනට ප්‍රවර්තන බැඳීමක් ඇති බවට තහවුරු නොවේ.
- ii) මෙම ප්‍රමිතියේ දක්වන හඳුනාගැනීමේ ගිණුම් දඩු සපුරාලන්නේ නැති ප්‍රවර්තන බැඳීමක් වීම උදාහරණයක් ලෙස රුපය විසින් පොදුගලික ආරක්ෂක සේවාවල නිලධාරීන් සඳහා විශේෂ පුහුණුවක් ඉදිරි වර්ෂවලදී ලබාදිය යුතු බවට නීතියක් සම්මත කර ඇත. ගේෂපතු දිනවන විට ආරක්ෂක සේවකයන් පුහුණු කර තැන.

මේ සඳහා ප්‍රතිඵානයන් අවශ්‍ය නොවේ. බැඳීම් සහගත සිදුවීමක් තවමත් සිදුවී තැන. ආවරණය පමණක් ප්‍රමාණවත් වේ. මෙම ප්‍රමිතියේ පරිදි ප්‍රතිඵානයක් ගිණුම්ගත කිරීමට නම්, පහත නිර්ණයකින් සම්පූර්ණ විය යුතු බව ඉහතදී හඳුනාගන්නා ලදී.

- (ඇ) අතිත සිදුවීමක් මත වර්තමානයේ බැඳීමක් තිබිය යුතුවීම.
- (ඇ) එම බැඳීම නිරාකරණය කිරීමට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගළායැමේ හව්‍යතාවයක් තිබිය යුතු වීම.
- (ඇ) එම ප්‍රමාණය සාධාරණ ලෙස ඇස්තමේන්තු කිරීමේ හැකියාව.

ඉහත නිර්ණායකයන් (කොන්දේසි) එකක් හෝ සපුරා තැකි ප්‍රවර්තන බැඳීම් ප්‍රතිපාදනයක් සේ හඳුනා නොගෙන අසම්හාවා බැරකම් සේ ගිණුම් ප්‍රකාශනවල අනාවරණය කිරීම පමණක් කෙරේ.


අසම්හාවා බැරකම් පිළිබඳ අනාවරණයන්

ව්‍යාපාරයක කිසියම් අසම්හාවා වගකීමක් ඇති වූ විට එය ගේෂ පත්‍රයේ වගකීම සේ දක්වීමක් සිදුකරනු නොලබන අතර ඒවා අනාවරණය කිරීම පමණක් කළ යුතුය. මෙම අනාවරණයේදී,

- i) අදාළ අසම්හාවා වගකීමේ ස්වභාවය පිළිබඳව සංකීර්ණ විස්තරයක්
- ii) එහි මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක්
- iii) සම්පත් පිටතට ගළායැමේ අය හෝ කාල වකවානු සම්බන්ධව අවිනිශ්චිතතා විස්තර කිරීමක්.
- iv) කවර හෝ ප්‍රතිපූරණයක් ලැබේමේ හැකියාව

ප්‍රතිපාදන හා අසම්හාවා බැරකම් තීරණය

මෙම සටහන මගින් ප්‍රතිපාදන කළ යුතුද? නැතහොත් අසම්හාවා වගකීම හෙළිදරව් කළ යුතුද? යන්න තීරණය කළ හැකිය.



මෙම ප්‍රමිතයේදී සාකච්ඡා කෙරෙන කරුණු අතරින් ප්‍රතිපාදනයන් සහ අසම්හාවා බැරකම් යන කරුණු විභාගය සඳහා වැදගත් වන හෙයින් පහත සටහනින් ඒ පිළිබඳව වඩාත් හොඳින් කරුණු අධ්‍යයනය කළ හැකිය.

බැරකම / වගකීම් (Liability)	ප්‍රතිපාදනයන් (Provision)	අසම්හාවා බැරකම (Contingent Liability)
(1) අතින සිදුවීමක ප්‍රතිඵලයක් සේ වර්තමානයේ ඇති බැඳීමකි. මෙම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගෙවා ද්‍රීමට සිදුවේ. දියු: වෙළඳ තෝරිමියන්, උපවිතයන්	(1) කාලය හෝ වටිනාකම පිළිබඳ විනිශ්චිතතාවයක් සහිත බැරකමකි. දියු: වෙළඳ ප්‍රතිඵාහාර	(1) පැවැත්ම තීරණය වන්නේ ව්‍යාපාරයේ පාලනයෙන් තොරව අනාගතයේදී සිදුවිය හැකි හෝ සිදුවිය නොහැකි සිදුවීම් එකක් හෝ කිහිපයක ප්‍රතිඵලයක් මතයි. හදුනා ගැනීමේ කොන්දේසි සම්පූර්ණ නොවන බැරකම ද මෙම ගණයට අයත්ය. දියු: සේවක වන්දී ඉල්ලීම
(2) ගේෂපතුයේ බැරකම සේ හදුනා ගනී.	(2) ගේෂපතුයේ බැරකම සේ වෙනමම හදුනා ගනී.	(2) බැරකම වගයෙන් ගේෂපතුයක හදුනා නොගනී.
(3) ගෙවිය යුතු රායි, තෝරිමියන් වැනි ගේෂ බැරකම වන්නේ ද්‍රාවමක් ඇඳාල හා තෝරිය හා සේවා ලබාගතන ඒ සඳහා ඉන්වොයිස් නිකුත්කර ඇති නිසා ගෙවිය යුතු මුදල පිළිබඳ නිශ්චිත එකත්වයක් පවතින හෙයිනි. උපවිතයන්ද ඇස්තමේන්තු කළත් ප්‍රතිපාදනයන් තරම අවිනිශ්චිතතාවක් ඒවායේ දක්නට නොලැබේ.	(3) සාමාන්‍ය ව්‍යවහාරයේදී සියලුම ප්‍රතිපාදනයන්ගේ අසම්හාවා තත්ත්වයක් ඇතැයි හැගෙන්නේ ඒවායේ කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින හෙයිනි. කෙසේ වුවද විවෘත්‍යාවය අනුව මෙම ප්‍රමිතියේ තීරණායකයන් සම්පූර්ණ වන විට ප්‍රතිපාදන ගේෂපතුයක බැරකම සේ හදුනා ගනී.	(3) අසම්හාවා බැරකම ගේෂපතුයක බැරකම සේ හදුනා තොගන්නේ: <ul style="list-style-type: none"> • වර්තමානයේ බැඳීමක් ඇත්ද සහ එම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගලායුමක් සිදුවේද යන්න තාමත් තීරණය වී නොමැති හෙයින් හෝ, • ප්‍රමිතියේ පරිදි වර්තමාන බැඳීමක් ඇත්ද යන්න හදුනාගැනීමට අවශ්‍ය තීරණායකයන් සම්පූර්ණ නොවන හෙයිනි.

අසම්හාවා වත්කම් - Contingent Assets

අසම්හාවා වත්කම් යන්නෙන් අදහස් වන්නේ අතින සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන, ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතයේදී සිදුවිය හැකි යම් සිදුධියක් හෝ කිහිපයක් සිදුවීම හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පැවැත්ම තහවුරු කෙරෙන වත්කමිය.

ව්‍යාපාරයේ හුමියේ කොටසක් මාර්ගයක් පුළුල් කිරීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවරාගැනීම නිසා ඒ ප්‍රමාණය සඳහා ප්‍රමාණාත්මක වන්දීයක් ව්‍යාපාරය විසින් ඉල්ලුම් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. මෙහිදී මෙම ඉඩමේ කොටසක් පවරාගැනීම අතින සිදුවීමක් වන අතර ගෙවන වන්දීයක් නිශ්චිත වන්නේ අනාගතයේදී ව්‍යාපාරයේ බැහැර පාර්ශවයක් විසින් ගනු ලබන තීරණ මතයි. ඒ අනුව ලැබේය යුතු වන්දීය යන වත්කමේ පැවැත්ම තීරණය වන්නේ අනාගතයේදී සිදුවිය හැකි යම් සිදුධියක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මතය. එම නිසා මෙවැනි වන්දීයක් අසම්හාවා වත්කමක් සේ සැලකිය හැකිය.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අසම්හාවා වත්කමක් හඳුනා තොගනුයේ කිසිවිටෙකත් උපලබාධි නොවන ආදායමක් ගිණුම් ප්‍රකාශනවල හඳුනා තොගන්නා පදනම මතයි.

අසම්හාවා වත්කම් තීරණය කිරීම

කිසියම් සිදුවීම එකක් හෝ කිහිපයක් මත ආර්ථික ප්‍රතිලාභ ලැබීම නිශ්චිතනම් එය අසම්හාවා වත්කමක් නොව වත්කමක් ලෙස ගිණුම් ප්‍රකාශනවල හඳුනා ගනී. උදාහරණ රජයෙන් කළ නිමිකම් පැමැම් සඳහා වන්දී ලබාදෙන ලෙස සහතික කර ඇත්තම් එය ලැබිය යුතු වන්දීයක් වශයෙන් වත්කම් ලෙස පෙන්නුම් කළ හැකිය. මෙම වන්දීය ගෙවන බවට සහතික වීමක් නැතත් ලැබිය හැකිවීමේ (හවුතාවයක්) අවිනිශ්චිත තත්ත්වයක් ඇත්තම් ගිණුම් ප්‍රකාශනයක අනාවරණය කළ හැකිය. මෙම හාවුතාවය නොයෙකුත් සාක්ෂි හා තොරතුරු මෙන්ම අතිත අත්දැකීම් පදනම්ව තීරණය කෙරේ. කෙසේ වෙතත් එවැනි වන්දීයක් හෙවත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබීම විය නොහැකි නම් අවම වශයෙන් ඒ පිළිබඳ අනාවරණය කිරීමක් හෝ නොකළ යුතුය.

අසම්හාවා වත්කම් පිළිබඳ අනාවරණයන්

කෙසේ වුවද අසම්හාවා වත්කමක් හේතුවෙන් ව්‍යාපාරයකට ආර්ථික ප්‍රතිලාභයන් ගෞර්මක් සිදුවනුයේ නම් සහ එම ප්‍රතිලාභය සාධාරණ ලෙස නිශ්චිත නම් ගිණුම් ප්‍රකාශනවල අසම්හාවා වත්කම් පිළිබඳව පහත අනාවරණයන් සිදුකළ යුතුය.

- i) අසම්හාවා වත්කමේ ස්වභාවය පිළිබඳව සංකීර්ණ විස්තරයක්
- ii) ඒවායේ මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක්

